

ඇමුණු ල සාම්පූහන ජ්‍යෙෂ්ඨ කළ නිවැරදි

ලතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා වතුලේඛ අංක: 11/2025

මගේ අංකය: NP/07/10/02/257

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

ලතුරු පළාත

යාපනය

2025.04.24

ප්‍රධාන ලේකම

ආණ්ඩුකාර ලේකම

අමාත්‍යාංශ ලේකම්වරුන්

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්

දෙපාර්තමේන්තු ප්‍රධානීන්

ලතුරු පළාත

ලතුරු පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශේෂීයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය - 2016 (I) 2025

ලතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමා විසින් අනුමත කරන ලද භාදුනට ක්‍රියාත්මක වන ලතුරු පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ නිලධාරීන් සඳහා වන සේවා ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන වලට සහ එහි කිලින් කළට සිදුකරන ලද සංශෝධනවලට අනුව කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශේෂීයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය ලතුරු පළාතේ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

2.0 සුදුසුකම්

ලතුරු පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ II ශේෂීයේ නිලධාරීන් මෙම විභාගයට අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

3.0 අයදුම්පත්‍රය

- 3.1 විභාග අජේක්ෂකයන් මෙම නිවේදනය සමග අමුණා ඇති අයදුම්පත ස්වකීය අත්අකුරින් සම්පූර්ණ කර තම දෙපාර්තමේන්තු ප්‍රධානීය මගින්, අයදුම්පත් භාරගන්නා අවසාන දින හෝ ඊට පෙර ලැබෙන පරිදි ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ලතුරු පළාත, නො.393/48, කේවිල පාර, නාල්මුර්, යාපනය යන ලිපිනයට ලියාපදිංචි තැපැලන් හෝ අතින් ගෙනැවීන් හෝ භාරදීය යුතු අතර, අයදුම්පතේ ඡායා පිටපතක් ලග තබා ගැනීම ප්‍රයෝගනවත් වනු ඇත.
- 3.2 අයදුම්පත් බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ NP/07/10/02/257 ලෙස හඳුනාගැනීමේ කේත අංකය සඳහන් කළ යුතුය. අයදුම්පත් යොමුකිරීමේ දී, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වනතුරු රුදී සිටීමේ දී ඇතිවන ප්‍රමාදයන් සඳහා ලතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වගකියනු නොලැබේ. කෙසේ වෙතත් අයදුම්පත් භාරගන්නා අවසන් දිනෙන් පසුව ලැබෙන අයදුම්පත් සහ නියමිත සුදුසුකම් සම්පූර්ණ නොකළ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර ඒ පිළිබඳව අදාළ නිලධාරීන් වෙත දන්වා යවනු ලැබේ.
- 3.3 අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025.05.20 වේ.

4.0 අයදුම්කරුවන්ගේ අනන්‍යතාවය

අයදුම්කරුවන් විභාග ගාලාව තුළ දී පෙනී සිටින සැම විෂයයක් සඳහාම විභාග ගාලාධිපති සැහීමකට පත්වන පරිදි ස්වකීය අනන්‍යතාව ඔප්පු කළ යුතුය. ඒ සඳහා පහත සඳහන් අනන්‍යතා පත්‍රවලින් එකක් විභාග ගාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතු ය.

- (i) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත
- (ii) වලංගු ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය (Passport)
- (iii) වලංගු රියදුරු බලපත්‍රය (Driving License)

ඉහත සඳහන් අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි අයදුම්කරුවන්ගේ අභේක්ෂකත්වය අවලංගු විය හැකිය.

5.0 විභාග ගාස්තු

- 5.1 පළමු වරට මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන් විසින් විභාග ගාස්තු ගෙවිය යුතු නොවේ.
- 5.2 එතකුදු වුවත් ඉන්පසු වාරවල දී, නිලධාරීන් විසින් එක් විෂයයක් සඳහා පමණක් අයදුම් කරන්නේ නම් රු.250/- ක් ද එක් විෂයයකට වඩා පෙනී සිටින්නේ නම් රු.500/- ක් ද විභාග ගාස්තු වශයෙන් උතුරු පළාතේ පිහිටි තැපැල් කාර්යාලයකින් ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත යන තමට යාපනය තැපැල් කාර්යාලයෙන් මාරුකළ හැකි වන පරිදි මුදල් ඇණවුමකින් ගෙවිය යුතුය.
- 5.3 මේ වන විටත් මෙම විභාගය සඳහා අයදුම් කර, ප්‍රවේශ පත්‍රය නිකුත් කර ඇති නමුත් විභාගයට පෙනී නොසිටියේ නම් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විභාග ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමෙන් නිධහස් නොවූ අභේක්ෂකයන්, එක් විෂයයක් සඳහා පමණක් අයදුම් කරන්නේ නම් රු.500/- ක් ද, එක් විෂයයකට වඩා පෙනී සිටින්නේ නම් රු.1,000/- ක් ද විභාග ගාස්තු වශයෙන් ගෙවිය යුතුය. විභාග ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමෙන් නිධහස් වූ අභේක්ෂකයින් ඉහත 5.2 ජේදයේ සඳහන් කර ඇති විභාග ගාස්තුව ගෙවිය යුතුය.
- 5.4 ඉහත 5.2 සහ 5.3 හි සඳහන් පරිදි විභාග ගාස්තුව නොගෙවූ අභේක්ෂකයින් හට නැවත විභාග ගාස්තුව ගෙවීමට සිදුවිය හැකි බවත්, නැවතත් නිවැරදිව විභාග ගාස්තු නොගෙවන අභේක්ෂකයින්ගේ අයදුම්පත් කිසිදු සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබන අතර, එබැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් විභාග ගාස්තු ගෙවීම අනිවාර්යය වේ.
- 5.5 අයදුම්කරුවන් විසින් නියමිත විභාග ගාස්තු ගෙවා ඇති බවට සනාථ කිරීමේ වගකීම අදාළ දෙපාර්තමේන්තුව සතුය.
- 5.6 අයදුම්කරු විසින් මුදල් ඇණවුමේ ජායා පිටපතක් ලග තබා ගැනීම ප්‍රයෝගනවත් වනු ඇත. කවර කරුණක් යටතේ වුව ද මෙම ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ. මෙම විභාගය සඳහා ගෙවනු ලබන ගාස්තුව වෙනත් කිසිදු විභාගයකට මාරු කිරීමට ඉඩදෙනු නොලැබේ.

6.0 ප්‍රවේශ පත්‍රය

අයදුම්පත් විධිමත් පරිදි ඉදිරිපත් කළ නිලධාරීන්ට උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් විභාගයට පෙනී සිටිම සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම, අයදුම්කරු මෙම තනතුර සඳහා පුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සළකනු නොලබන අතර, විශේෂ කරුණු මත විභාගයට පෙනී සිටිම සඳහා වන පුදුසුකම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ද සැලකිය යුතුය. තවදී, විභාගයට පෙනී සිටින නිලධාරීන් විභාග ගාලාධිපති වෙත තම අන්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කළ යුතුය. විභාග ප්‍රවේශ පත්‍රය නොමැතිව විභාගයට පෙනී සිටිමට ඉඩදෙනු නොලැබේ. කිසියම් අභේක්ෂකයෙකුට විභාගයට අවම දින 07 කට පෙර ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් අභේක්ෂකයා විසින් ඒ පිළිබඳව පහත සඳහන් ලේඛන සමග කඩිනමින් උතුරු පළාත් රාජ්‍ය සේවා සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත දන්වා යැවිය යුතුය.

- ඉල්ලීම් ලිපිය
- අයදුම්පතේ පිටපතක්
- විභාග ගාස්තු ගෙවා ඇත්තාම මුදල් ඇණවුමේ සහතික කළ පිටපතක්
- අයදුම්පත තැපැල් කළ තැපැල් කාර්යාලය, ලියාපදිංචි තැපැල් අංකය සහ දිනය
- විභාග ප්‍රවේශ පත්‍රය එවිය යුතු විද්‍යුත් තැපැල් ලිපිනය (e-mail Address)

7.0 සහතික කරන නිලධාරී සහ දෙපාර්තමේන්තු ප්‍රධානී

7.1 සහතික කරන නිලධාරී	:-	විභාගයට අයදුම් කරන නිලධාරීයා සේවය කරනු ලබන ආයතනයේ ප්‍රධානීයා / මාණ්ඩලික ගෞන්තයේ නිලධාරියෙකු / ආයතන ප්‍රධානීයා විසින් බලය පවරන ලද තිල මුදාවක් සහිත නිලධාරියෙකුට පමණක් සහතික කිරීමේ නිලධාරීයා ලෙස අයදුම්පතුයේ අත්සන් කළ හැකිය.
7.2 දෙපාර්තමේන්තු ප්‍රධානීයා	:-	විභාගයට අයදුම් කරන නිලධාරීයාගේ පුද්ගලික ලිපිගොනුව පවත්වාගෙන යනු ලබන ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ රාජකාරී ඉටුකරන/වැඩැලිමේ රාජකාරී ඉටුකරන නිලධාරීයා පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානීයා ලෙස අයදුම්පතුයේ අත්සන් කළ හැකිය.

සටහන: අයදුම්පතුයේ අත්සන් කිරීමට පෙර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
අංක: 01/2024 දරණ වකුලේඛය වෙත ඔබගේ අවධානය යොමු කරනු ලැබේ.

- 8.0 මෙම විභාගයට පෙනී සිටින නිලධාරීන්ට නිවාඩු ලබාදීමේ දී දෙපාර්තමේන්තු ප්‍රධානීයා විසින් ආයතන සංග්‍රහයේ XII පරිවිශේෂයේ 19 වන වගන්තිය ප්‍රකාරව සූදුසු පියවර ගත යුතුය.
- 9.0 නිලධාරීන් විභාගයෙන් සමන්වීම සඳහා එක් එක් විෂයයක් සඳහා හිමි මූල ලකුණු සංඛාවෙන් අවම වශයෙන් 40% ක් ලබාගත යුතුය.
- 10.0 විභාගයට පෙනී සිටිම සඳහා සූදුසුකම් ලැබූ සියලුම අපේක්ෂකයින් තමන්ගේ විභාග ප්‍රතිඵල උතුරු පළාත් සභාවේ නිල වෙති අඩවිය වන www.np.gov.lk හි Exams & Recruitments → Results යන සභැලිය මගින් ලබාගත හැකි අතර, මුළු ප්‍රතිඵල ලේඛන අදාළ ආයතන ප්‍රධානීන් හරහා නිලධාරීන් වෙත තැපැල් මගින් යොමු කරනු ලැබේ.
- 11.0 විෂය නිරද්‍යාය
- අමුණුම 01 හි සඳහන් කර ඇත. (සිංහල, ඉංග්‍රීසි)
- 12.0 විභාග මධ්‍යස්ථානය
- විභාගය පැවැත්වෙන නගර සහ නගර අංක පහත පරිදි වේ.

නගරය	නගර අංකය
යාපනය	01
ව්‍යුහාධ්‍යාලය	03
කිලිනොව්විය	04

යම නගරයකට ඉල්ලුම් කළ අපේක්ෂකයන් ගණන ප්‍රමාණවත් නොවේනම් යාබද නගරයක් වෙත යොමු කරනු ලැබේ.

- 13.0 තවද උතුරු පළාත් සහාවේ නිල වෙති අඩවිය වන www.np.gov.lk හි Exams & Recruitments —→ Advertisement යන සඛැලිය මගින් මෙම වකුලේබය භාගත කළ හැකි අතර, මෙම වකුලේබයේ විධිවිධාන පිළිබඳ ඔබගේ අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තු/කාර්යාල යටතේ සේවය කරනු ලබන අභාෂ නිලධාරීන් දැනුවත් කරන ලෙසට ද ඉල්ලා සිටිනු ලැබේ.

අවධානය පිළිසසි

1. පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ අංක 01/2024 දරණ වකුලේබයේ සඳහන් උපදෙස් අනුගමනය කළ යුතුය.
2. මෙම නිවේදනය මගින් විධිවිධාන සලසා නොමැති මොන යම් හෝ කරුණක් පිළිබඳව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ ලේකම්ගේ තීරණය අවසන් තීරණය වේ.
3. තවද මේ සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් කරගැනීමට අවශ්‍ය නම් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ විභාග අංශයේ 021-2219939 දරණ දුරකථන අංකය සමග සම්බන්ධවීමෙන් ලබාගත හැකිය.
4. මෙම නිවේදනයේ භාජා පාය අතර කිසියම් හෝ නොගැළුම් හෝ අනෙකුතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක දෙමළ මාධ්‍ය නිවේදනය බලාත්මක වන බව සැලකිය යුතුය.

පි. කුගනාදන්

ලේකම්

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව

෋තුරු පළාත

විෂයය නිර්දේශය

දෙවන කාර්යක්ෂමතා කට්ඨාම් පරීක්ෂණය (II ශේෂීය)

අනු අංකය	විෂයය	විෂයය අංකය	කාලය	ලකුණු
1.	කාර්යාල ක්‍රම හා කාර්ය පටිපාටිය	01	පැය 02	100
2.	රජයේ කාර්යාලවල හාවිත වන ගිණුම් ක්‍රම	02	පැය 02	100

1. කාර්යාල ක්‍රම හා කාර්ය පටිපාටිය

රජයේ කාර්යාලවල හාවිත වන කාර්යාල ක්‍රම පිළිබඳ අපේක්ෂකයාගේ දැනුම පරීක්ෂා කිරීම, එම දැනුම ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාව පරීක්ෂා කෙරේ.

2. රජයේ කාර්යාලවල හාවිත වන ගිණුම් ක්‍රම

රජයේ කාර්යාලවල හාවිත වන මූලික ගිණුම් ක්‍රම පිළිබඳව අපේක්ෂකයාගේ දැනුම පරීක්ෂා කිරීම, ගිණුම් පොත්පත්වල කටයුතු සහ ඒ හා සම්බන්ධව හාන්ස්බාගාරයෙන් නිකුත් ඇති මූල්‍ය උපදෙස් සහ රෙගුලාසි ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාව පරීක්ෂා කෙරේ.

*Syllabus*2nd Efficiency Bar Examination (Grade II)

No	Subject	Subject No	Time	Marks
1.	Office Systems & Procedure	01	02 Hours	100
2.	Accounting Systems Practiced in Government Offices	02	02 Hours	100

1. **Office Systems & Procedures**

It is expected to test the candidate's knowledge of office systems practiced in government offices and his / her ability of practical application of the knowledge.

2. **Accounting Systems Practiced in Government Offices**

It is expected to test candidate's knowledge in accounting systems practiced in government offices, books and records controlling accounts and orders and instructions of the treasury issued in relation to that and his / her ability of practical application of the knowledge.